

## (ර) මහ බැංකු ගණදෙනු

1962 දෙසැම්බර් මාසයේ දි රුපියල් කෝට් 15·21 ක් ව තුමුන මහ බැංකුවේ ජාත්‍යන්තර සංචිතය 1963 ජනවාරි වන විට රුපියල් කෝට් 0·41 කින් අඩුවිය. එහෙත් ඒ කෙමෙන් වැඩි වූයේ ප්‍රති වන විට රුපියල් කෝට් 24·94 ක් විමෙන් උපරිම මට්ටමට ලැබා විය. එට පසු කෙමෙන් පහළ වැටුන ජාත්‍යන්තර සංචිතය සැප්තැම්බර් වන විට රුපියල් කෝට් 17·82 තෙක් අඩුවිය. තැවත ඔත්තෙක්බර් මාසය වන විට, රුපියල් කෝට් 19·45 වැඩි වී දෙසැම්බර් වන විට වෙශයෙන් පහළ වැටුනේ රුපියල් කෝට් 11·42 තෙක් අඩුවිය. මෙසේ වර්ෂය තුළදී ජාත්‍යන්තර සංචිතය රුපියල් කෝට් 3·79 කින් හෙවත් සියයට 24·9 කින් අඩුවිය. (මෙයින් මුළුමතින්ම මුදල සහ, විදේශ ගේ අඩුවිම පිළිනිඩු වෙයි.) 1962 දී මෙසේ අඩුවූ ප්‍රමාණය රුපියල් කෝට් 3·26ක් හෙවත් සියයට 17·7 ක් විය. 1963 අවසන්සය වන විට, මහ බැංකුවේ ජාත්‍යන්තර සංචිතය, රටේ මුළු විදේශීය වත්කම් වලින් සියයට 24·7 ක් විය. 1962 දී මෙය සියයට 30·2 ක් විය. ජාත්‍යන්තර සංචිතයට, මහ බැංකුවේ නොවු හා කාපී සහ ඉල්ලුම් වගකීම් වල අනුපාතය ද 1962 දී සියයට 13·9 ක් වූ අතර 1963 වන විට සියයට 9·3 තෙක් අඩු විය.

අනෙක් අතට, මහ බැංකුවේ දේශීය වත්කම් 1963 දී රුපියල් කෝට් 19·40 කින් හෙවත් සියයට 17·6 කින් වැඩුවූයේ රුපියල් කෝට් 129·44 ක් විය. මෙයින් ප්‍රධාන වගයෙන්ම රජයේ සහ රජය ඇප වූ පුරුෂුම පත් රුපියල් කෝට් 13·95 කින් හෙවත් සියයට 15·8 කින් ද, රජයට දෙන ලද ණය සහ අත්තිකාරම් රුපියල් කෝට් 0·7 කින් ද වෙළෙද බැංකු වලට මහ බැංකුවෙන් දෙන ලද අත්තිකාරම් රුපියල් කෝට් 3·79 කින් ද වැඩිවිම පිළිනිඩු වෙයි. මේ අනුව රජය මහ බැංකුවට නාය වී ඇති ප්‍රමාණය 1963 දී රුපියල් කෝට් 14·65 කින් වැඩි වී ඇති අතර, 1962 දී එය වැඩි වූයේ රුපියල් කෝට් 17·89 කින් පමණකි.

මහ බැංකුවේ මුළු තැන්පතු වගකීම් 1963 දී රුපියල් කෝට් 2·43 කින් වැඩිවිය. මෙයට බොහෝ සේයින්ම සේතු වූයේ, ජාත්‍යන්තර සංචිතය වල තැන්පතු රුපියල් කෝට් 2·11 කින් වැඩිවිමය.

මහ බැංකුවේ ව්‍යවහාර මුදල් තිකුතුව, 1963 අවුරුද්ද තුළදී පසුගිය අවුරුද්දට වඩා වෙශ යෙන් වැඩිවිය. 1963 දී මෙය රුපියල් කෝට් 11·15 කින් හෙවත් සියයට 14·1 කින් වැඩි වූ අතර, 1962 දී එය වැඩි වී ඇත්තේ රුපියල් කෝට් 2·56 කින් හෙවත් සියයට 3·3 කිනි. රජය සහ බැංකු සතු ව්‍යවහාර මුදල් පිළිවෙළින් රුපියල් කෝට් 0·12 කින් හා රුපියල් කෝට් 0·31 කින් අඩු වූ අතර, පොදුගලික ආශය සතු ව්‍යවහාර මුදල් රුපියල් කෝට් 11·58 කින් හෙවත්, සියයට 16·2 කින් වෙශයෙන් වැඩිවිය.

### ණය ප්‍රතිපත්තිය

1963 දී, විශේෂයෙන්ම වසරේ අවසාන හාගයේදී, වෙළෙද බැංකු වලින්, විශේෂයෙන්ම ලාංකික වේශෙද බැංකු වලින් පොදුගලික ආශයට දෙන ලද ණය වෙශයෙන් වැඩිවිය. වෙළෙද බැංකු නාය සම්බන්ධයෙන්, තෝරාගෙන හා මුළු වෙශයෙන් පනවා තුමුන සීමා කිරීම් වසර තුළදී මහ බැංකුව විසින් වැඩි දුරටත් දැඩි නොකරන ලදී. එහෙත්, මේ වෙනස්කම් හැම තිතරම සික්ෂණයට හාජනය විය. නීත්සාධන කටයුතු සඳහා දිග කාලීන වෙශයෙන්, බැංකු කටයුතු සහ නාය පහසුකම් පුළුල් කිරීම, වැදගත් වුවද, විශාල වෙශයෙන් නාය මවා දීම, විශේෂයෙන්ම

දැනට පවත්නා උද්ධිමත්මක හැඩගයේම අනුව සලකන විට, අහිතකරය. දිගු කාලීන අරමුණක් සඳහා කටයුතු කිරීමට මූල්‍යාධිකාරීනට ඇති ඉඩ කඩ ද ඇත්තේ රජයේ අයබදු ආදිය නිසා, ඇති වන ප්‍රාසාරණය සීමා කිරීම සඳහා රජය ගනු ලබන පියවර වල සාර්ථකත්වය මතය.

1963 දී ණය අරමුදල් වැඩි වශයෙන්, අනවාය කටයුතු සඳහා යොදවා ඇතැයි, දැක්වෙන සාක්ෂි නොමැත. 1963 දී හැම විශියකම මූල බැංකු යය රුපියල් කේටි 13·69 කින් වැඩි වී ඇත ද, මෙයින් රුපියල් කේටි 2·5 ක් වෙළඳ බැංකු වලින් ගනු ලැබූ අපනයන සහ ආනයන බිල් සඳහා ද තව රුපියල් කේටි 2·5 ක් දැනට, බලප්‍රත්නා ආනයන සීමාවන් තුළ ආනයන අපනයන ගනු දෙනු පහසුකම් සැලසීම සඳහා ද, රුපියල් කේටි 3·1 ක් පමණ අනෙකුත් වෙළඳ කටයුතු වලට මූදල් යෙදවීම සඳහා ද, රුපියල් කේටි 1·4 ක්, සහතික මිල ක්‍රමය යටතේ මෙරට සහල් ගනු දෙනු ව සඳහා ලාංකික බැංකු වලින් දෙන ලද කේටි කාලීන අන්තිකාරම සඳහා ද යයුතියි.

රුපියල් කේටි 4·2 ක් පමණ වන ඉතිරි ගේෂයෙන් කොටසක් නිෂ්පාදනය හා දෙන හැරීම සඳහා වූ යය වෙනුවෙන් ද (කාර්මික අවායනා සඳහා වූ බැංකු යය රුපියල් කේටි 1·7 කින් වැඩිවිය.), කොටසක් සුම්පකාර සිතිවිලට දෙන ලද අය සඳහා ද කොටසක්, යය ගනු ලබන් නත්ත් ඉතාමත් පිඩිකාරී වන පරිදි, ආයතන නොවන මාරුගයෙන් ගනු ලබන අයට ආදේශ වශයෙන් දෙන බැංකු යය වලින් ද සමත් වින වය. පාරිභෝගික කටයුතු සඳහා සහ මූල්‍ය කටයුතු සඳහා දෙන ලද අය පිළිවෙළින්, රුපියල් කේටි 1·3 කින් හා කේටි 1·5 කින් අඩුවිය.

එහෙන් නිෂ්පාදන කටයුතු සඳහා ගනු ලැබූ සමහර අය විශේෂයෙන් කුඩා යය පාරිභෝගික කටයුතු සඳහා යොදුවා විය තැකිය. තවද නිෂ්පාදන කටයුතු සඳහා වූ යය වලින් ද කේටි කාලීන වශයෙන් උද්ධිමත්මක බලපෑමක් ඇතිවිය තැකිය. මේ හේතුන් නිසා මූල අය ප්‍රමාණය බොහෝ සයින් ප්‍රාසාරණය විම සීමා කිරීමට හැකි වන පරිදි මහ බැංකු ප්‍රතිපත්තිය ත්‍රියාත්මක කිරීම වයි, මේ අය සම්බන්ධව දැඩි ලෙස පරික්ෂා කාරිවිම අවායායි.

දිගු කාලීන වශයෙන් අයදෙන ආයතන වලින් වන සේවාව පුළුල් කිරීම සඳහාත්, ආර්ථික වර්ධනයේ අවායනා අනුව කිවටු සම්බන්ධයක් ඇති කරලීම සඳහාත් එවැනි සමහර ආයතන ඒකාබඩ කිරීමේ වැඩි පිළිවෙළේ අවසාන අවස්ථාව මහ බැංකුව විසින් තවදුරටත් 1963 භදුරන ලදී. බැංකු පහසුකම් ස්ථාවරව, කෙමෙන් පුළුල් කිරීමට අවාය වන පුහුණුව ලත් පුද්ගලයන් නො අඩුව, ලබා ගැනීම සඳහා වෙළඳ බැංකු සමත සහයෝගීව, බැංකු කරුවන් පුහුණු කිරීමේ වැඩි පිළිවෙළක් සකසා ගැනීමේ යෝජනා සැලකිල්ලට හාජනව පවතී.\* 1963 මූදල් පනතින් මූදල් නීති පනතේ කැරුණ සංගේධන අනුව, මහ බැංකුවෙන් මූදල් ලැබේ මැදි කාලීන අය දෙන ආයතන මගින් හා වෙළඳ බැංකු මගින් මැදි කාලීන හා දිගු කාලීන අය පහසුකම් සලසා දීමේ වැඩි පිළිවෙළක් යැකයිමේ කටයුතු වසර තුළ නිමාවෙමින් නිවිනි.

දෙවැනිව කි අවායනාව සඳහා “මැදි කාලීන හා දිගු කාලීන අය අරමුදලක්”, මහ බැංකු වෙති අරඹු ලැබේ. මේ සඳහා ප්‍රාග්ධන අරමුදල් වලින් කොටසක්, දී ඇති අය සහ පොලි ගෙවීමෙන් ලැබෙන මූදල් වලින් ද මූදල් මෙහිලය විසින්, විවින් විට, මහ බැංකු සංවිතයෙන් අරමුදලට පවතන මූදල් වලින් ද ලබාගනු ලැබේ. අය දෙන ආයතන මගින්, “නිෂ්පාදන

\*මේ පුහුණුවේම වැඩිපිළිවෙළ යටතේ අංශ 1964 පෙබරවාරි මස ඇරඹිනි.

කටපුත්‍ර” සඳහා දී ඇති අත්තිකාරම් වෙනුවෙන් මේ අරමුදලත් ඇති මුදල් බැංකුව මගින් එකී ගෙය දෙන ආයතන වලට ගෙවනු ලැබේ. මහ බැංකුව මගින් මේ අරමුදලත් ඇතු ලබන ගෙය, අවුරුදු 15 කට නො වැඩි කාලයකදී ගෙවීමටත්, එකී ආයතන වලට ලැබේ ඇති ගෙය ඔබපන සහ ඇප වශයෙන් දී ඇති උකස් කර බැංකුවට පවරා දීමටත් නීතියෙන් අවශ්‍යය.

තවද මේ අරමුදලත්, ගෙය සහ අත්තිකාරම් දීම සඳහා අවශ්‍යයැයි සැලකන කොන්දේසි මුදල් මණ්ඩලය විසින් නියම කළ හැකිය. එසේම එසේ දෙන ලද ගෙය සහ අත්තිකාරම් සඳහා මහ බැංකුවෙන් අය කැරෙන පොලී අනුපාතිකය, ගෙයට ගන්නා ආයතන මගින් අය කැරෙන පොලී අනුපාතිකය, ගෙය දෙනු ලබන කරුණු, ගෙය ගනු ලබන ආයතන වල ගෙය ප්‍රතිපත්තිය සම්බන්ධ කරුණු මුදල් මණ්ඩලය විසින් නියම කළ හැකිය.

මේ ක්‍රමයෙහි අවශ්‍යතාවන් සඳහා “ගෙය දෙන ආයතන” යන්නෙන් මුදල් නීති පනාතේ 127 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තියෙන්, අරථ නිරූපතය කොට ඇති, ඕනෑම බැංකු ආයතනයක් ගැනෙන අතර සංවර්ධන මුදල් සමායතනය ද ඊට ඇතුළත් වෙයි. “නීත්පාදන කටපුත්‍ර” යනුවෙන් කෘෂිකර්මය, කර්මාන්ත, වෙළෙඳාම, වාණිජ කර්මය හෝ, මුදල් මණ්ඩලය විසින් විවින් විට නියම කැරෙන වෙළෙඳාම අදහස් කැරෙදේ.